

ප්‍රංෝ හිමාලය


එක් පසෙකින් සේදුරු ගම්පියසකින් ද අතෙක් පසින් යල මහ සරු කරවන සාරවත් කුවුරු යායකින් වට වූ තිල්ල ගසුණු විවිධ කුරුලුකාවන්ගෙන්ද සඳුණු එක් අසිමානවත් කද ඩිබරයක් ලේ. බැඳු බැඳුමට මෙය වසර ගණනාවක් තියේසේ සිදු වූ හෝතික විපරයාසයක් සියුයින් දුටු, ඒ අඩුයස තොසුලී භාත්පස භූමියට ආරක්ෂාව ලබාදුන් ද්විත්ත යෝධයකුගේ දසුනක් අපට සිහි ගත්වයි. නෙත ගුවෙන මානයේ විහිදී ඇති මෙම සුරමු කද ඩිබරය වෙනෙකක් තොව ශ්‍රී ලංකාවේ තා තා හෝතික විෂමතාවයන්ට තෝතුත්තනක් බඳු රිටිගුලයි. මේ මෙ එහි කුත්දගෙන යාම පදනා දරන කුඩා උත්සාහයක් පමණි.

සිටින වහපෙන් අනුරිත් ද රිටිගලට හිමිවත්තේ
විශේෂීත සේවාතයකි. මෙය 1941.11.07 දිනැති ගැසට්
අංක 8809 ටෙන් වර්ග කිලෝමීටර 5.28 ක අර්කුතක
වන පෙදෙසක් ලෙස රඟය විසින් ප්‍රකාශ කරනු ලබ
ඇත. අනුරුධපුරයේ සිට මිහින්තලය හරහා විත්
මුරියකඩ්වල ප්‍රදේශය එස්සේ හෝ භාර්ත කුතිරාව
අධ්‍යව්‍යී මාර්ගය මිස්සේ පිහිටි ගනේවල්පොල හරහා
හෝ රිටිගල කුදාවැටියට ප්‍රවිශ්ච විය හැකිය. නමුත්
කිසියම් ප්‍රදේශලයෙකට එම භූමියට ඇතුළුවේමට
අවශ්‍යතාම්, එය විශේෂීත අධ්‍යායතයක් සඳහා
වියයුතුවා මෙන්ම වනජ්‍යේ සංරක්ෂණ අධ්‍යාපකගෙන්
ලබාගත් ලිඛිත අවසරයක් තිබිය යුතු බව අමතක
තොකළ යුත්තකි.

දේශීය සහ විදේශීය විවිධ විද්‍යාත්මක ගණනාවකගේ ගලෝප්පායට ලක්වූ රුහුගල කිහිද බහුල වශයෙන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ඇත සහ සහ්ව ප්‍රජාවකට තීමිකම් කියයි. ශ්‍රී ලංකාවේ මූලි ගෞධිත් ප්‍රමාණයෙන් සියලු 0.023ක් පමණ වූ සුළු ප්‍රමාණයක් රුහුගල කුදාවටිය නැතුකර ගත්තද දුරුලත එළාපයින ඇත සහ අනෙකුත් වට්‍යානා ඇත බහුල වූ පරිසර පද්ධතියක වශයෙන් මෙය හැඳුනුව්‍යා යොගයය. පරිසර පද්ධති විවිධත්වය සහ පෙළව විවිධත්වය සඳහා බලුමේදී රුහුගල කිහිදට අද්විතීය අර්ථාත් තීමිචනු නොඅනුමතය.

දේශීය සහ විදේශීය විවිධ විද්‍යාත්මක ගණනාවක්ගේ ගෙවීමෙන්යට ලක්ෂු රිටිගල කන්ද බහුල ව්‍යුහයන් ශ්‍රී ලංකාවට පමණක් ආච්චේෂික වූ සාක සහ සන්වී ප්‍රත්‍යාග්‍යකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාවේ මුළු ගෙබඩීම් ප්‍රමාණයන් පියවර 0.023ක් පමණ වූ සුදු ප්‍රමාණයක් රිටිගල කුදාලුවිය තැනුකර ගත්තද දුරුලත ඕනෑම්දිය සාක සහ අනෙකුත් වටිනා සාක බහුල වූ පරිසර පද්ධතියක් ව්‍යුහයන් මෙය හැඳින්වීම යෝග්‍යය. පරිසර පද්ධති විවිධත්වය සහ තෙව්ව විවිධත්වය සළකා බැඳීමේදී රිටිගල කන්දට අද්විතීය ස්ථානයක් හිමිවනු නොඅනුමතය. එමන්ම ශ්‍රී ලංකාවේ ප්‍රෝජිත ඉතිහාසය විද්‍යාපාන පුරුණී තාක්ෂණී රෝගක් සාක්‍රියා ගෙන

මභාව-ඇයේ අරිටිය පැබිත යනුවෙන් සඳහන් වන මෙම රිටිගල කන්ද සොලින්ගෙන් මෙම රට බේරුගැනීමට දිවි පරදුව තැබූ රජවරු කිහිපයෙන් තම සේනාව හැසිරවූ ප්‍රසිද්ධ ස්ථානයක් වශයෙන් එකල පැවතුණි. රිටිගස (Antiaris Toxicarial) සහ ගල් වලින් සැදුන ඩුම් රිටිගල වූ බවට විශ්වාසයක් පවතී. එමෙන්ම ප්‍රථම ලාංකික පැවති සික්කුව වූ ද පසුව ප්‍රථම සිංහල රහන් වහන්සේ වූ අරිටිය තෙරුන් වැඩි සිටි ඩුම්ය නිසා ද මෙයට අරිටිය පැබිත යුතී නම පැවතුදී ඇති බවද විශ්වාස කෙලේ. ප්‍රජාප්‍රජාතාන්ත්‍රික ක්‍රමරු තම මාමාවරුගේන් බේරීමට අවසන් වරට රිටිගලට පළාගිය බවත් එහිදී




යක්ෂගේත්‍රිකයන් සමඟ යෝඛවක් රස්කර තම මාමාවරුන් සමඟ පුද්වැදී එයින් පසු අනුරධපුර නගරය පිහිටුවන ලද බවත් මහ වෘශයේ සඳහන් වේ. එයින් හැඳෙන්නේ මෙම රිචිලජ කන්දේ මූලින්ම ව්‍යාසය කර ඇත්තේ යනු ගෙවිනියන් බවය. ජේවි තිස්සය කුමරුද රිචිලජ කන්දේ යෝඛවක් රස්කල බව වුල වෘශයේ සඳහන් වේ. ශ්‍රීපු: 543 තම්මූත්තා ප්‍රදේශයෙන් ලංකාවට ගොඩ බට විරුද රුපු ප්‍රමුඛ පිරිසුව ජනාධාන පිහිටුවාගැනීමට උපකාරී වී ඇත්තේ ද රිචිලජ කන්දේන් ආරම්භ වන මල්වතු ඔයයි.

මෙම කුදුමුදුන් ඇති විටිනා මාෂය පැලැවී හා පොකුණ සම්බන්ධයෙන් අපුරු ජනප්‍රාදායන් පවතී. ස්ථූප: 1000 ට පමණ පෙර හනුමාන් විසින් හිමාල කන්දේ කොටසක් ගෙන රිටිගල කුදු මුදුන් තැන්පත් කළ බව පැරණි පොන පත සඳහන් කරයි. එනම් මෙරට රජ කළ යක්ෂගේටික රාචනා රුප දිඩිවි රාම කුමරුගේ සිතා තම් නිස්ව පැහැරගෙන ලංකාද්වීපයට පැමිණ ඇති අතර ඇය සේවීම සඳහා රාම කුමරු විසින් ලක්ෂමන් කුමරු සහ හනුමාන් තම් වාතර ගේටිකයා ලක්ෂිවට පිටත් කර හරිනු ලැබ ඇත. සික්කාවන් සිටින ස්ථානය මුව්ත යොගයන් විසස තැවත හනුමාන් දිඩිවිට පැන ගත්තේ මෙම රිටිගල කන්දේ සිට බව පැවසේ. පසුව රාචනා රුපයේ යේනාව සමඟ සටන් කළ ලක්ෂමන් කුමරුගේ තුවාල සඳහා බෙහෙත් කිරීමට අවශ්‍ය මාෂය යාහින හිමාල කුදුමුදුන් කොටසක් රැගෙන තැවත තුන්පත් ලංකාවට පැමිණ රිටිගල කන්දේ එම කොටස තැන්පත් කළ බව සඳහන් වේ.

අනුරූපසුරයේ සිට කිලෝමීටර 3ක් ගිණාකා දියැනුගතව පිහිටා ඇති රිටිගල කන්දේ උස අඩි 2514කි. මෙහි මුළු බෑම් ප්‍රමාණය වර්ග සැතපුම් 5.90ක් වන අතර සැතපුම් 3ක උතුරු දකුණු විශිෂ්ටමක් පවතී. වැටියේ පළුම් සේවානය කිලෝමීටර 3ක් උතුරු අක්ෂාය $8^{\circ} 0'$ හා $8^{\circ} 9'$ ද තැනෙනහිර දේශාය $80^{\circ} 38'$ හා $80^{\circ} 40'$ අතර රිටිගල ආරක්ෂිතය පිහිටා ඇත. බටහිර සිට තැනෙනහිරට වැටි ඇති ගැටුරු දේරුවකින් (Gorge) රිටිගල වැටිය කොටස් දෙකකට බෙදේ. රිටිගල කන්දේ ප්‍රධාන ශිර කිහිපයක දැක්වා භාජි අතර එවා සඳහා ප්‍රෝකියානින් විසින් විවිධ නම් හාවනා කරන්න. එනම්, උපරිම

କିବରଯ ରିଟ୍ରିଭ୍ୟ କନ୍ତ୍ର୍ ନାମିନ୍ଦ୍, ଦେସ୍ତିତ୍ତ ଆବିଧା କନ୍ତ୍ର୍ ନାମିନ୍ଦ୍, ଉଚ୍ଚ ପଲ୍ର୍ ଵିଷଳ ଉକ୍ତଯେତ୍ ଦ୍ୱାରା ମର ଭୁବି କନ୍ତ୍ର୍ ଉଚ୍ଚ କନ୍ତ୍ର୍ ନାମିନ୍ଦ୍ ଜାହାଙ୍ଗ ଦେସ୍ତିଯନ୍ତରେ କନ୍ତ୍ର୍, ମହ କନ୍ତ୍ର୍, ଦୀନାଲ କନ୍ତ୍ର୍ ଯନ୍ମାଦ୍ଵୀ ଲେଖିଥିଲା. ମେମ ଘୃତିଯେ ଦ୍ୱାରା ପର୍ଯ୍ୟନ୍ତ କୋବିଟ୍ଲ (Flag Rock) ନାମିନ୍ଦ୍ ଏ ଲ୍ଲେନ୍ଡିଲା ଅନ୍ତର ଯିଏ ଘୃତିଯେ ଦ୍ୱାରା କୋବିଟ୍ଲ ପିତିତା ଆନ୍ତର. ମେତି ଦ୍ୱାରା ମିଶର 776 କ୍ଷ ପରମା ବେ.

රිටිල කුදුවැටිය ආස්ට්‍රික්‍රිට්‍රා රේඛනයේ සහ නිරිත දිග මෝසම් සූලුලින් වර්ෂාව ලැබේ. රේඛන දිග මෝසම් සූලුවාරයේදී උපරිම වර්ෂාපානත්වයකින් පෙශෙනුය වන මෙම පුද්ගලයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපානත්වය මිලි මීටර 1483 ක් පමණ වේ. ඔක්තොම්බර් සහ නොවුම්බර් යන මාසවලදී තෙන් ගතිය වැඩි අතර ජුනි, සැප්ත්ම්බර් යන මාසවලදී වියලි පාරිසරික තත්ත්වයක් පවතී. සුච්චන වර්ෂාවෙන් රිටිල කන්ද ආස්ට්‍රික් පුද්ගලයේ වැඩි නිසාය. මෙම පුද්ගලයේ ආරුද්‍රතාවය ආසන්න වශයෙන් 56.5% ක් වන අතර වාර්ෂික උණ්ණත්වය 27.1 °C කි. මෙම කන්දේ දක්නට ලැබෙන වෘක්ෂලකා මහනුවර පුද්ගලයේ කදු ආස්ට්‍රික් ඇති වෘක්ෂලකා ව්‍යව සමානය. එමත්ම රිටිල කන්දේ විවිධ දිගාවන්ගෙන් ඇල පහර කිහිපයක් ගෙව බෙඩින අතරම මෙම කන්ද මල්වතු යිය පේශෙනුය කිරීමට ජලධාරා කිහිපයකින් දෙක වේ. රිටිල කන්දේ දකින හැකි ජලධාරා අභිජන ඇලුරින්, උතුරින් ඇවුම්ගහ ඇලුද, බටහිර පුද්ගලයෙන් තා ඇලුද, තැගෙනහිරින් මහදිගල ඇලුද ගෙව බෙඩින අතරම දෙව ඇල ගෙව බෙඩින්ගේ වේවුල් තැන්න භරහාය. ඇවුම් ගෙව ඇල භරස්කොට සාද ඇති ජල සාචිත්‍ය, බැන්දු පොකුණ තමින් අතිතයේ සිට හැදින්වේ. මෙම කන්දේ පිහිටා ඇති බැන්දු පොකුණ අක්කර 4 ක පමණ තුම්බාගයක ව්‍යුත්ත්ව පවතී. අධික වියලි කාලයන්හිදී පවා මෙම ජල සාචිත්‍යන්ගේ ජලය සිදි නොපැවැම මගින් පෙන්වුම් කරනුයේ ඒවා භා බැඳී පවතින උළුපත්වල ජල හැකියාවයි. භා විද්‍යාභයකු වන කුරු මහනාට අනුව ප්‍රාග්ධනීය යුගයට අයන් භා විද්‍යාභමක පස්වුමක් රිටිල පුද්ගලයේ පවතී. ප්‍රධාන ප්‍රාග්ධන වශයෙන් වානොකයිට (Chankite), මාබල් (Marble), සහ ක්වාට්සිසිට් (Quartzite) දකු ගැනීමට පුද්වන. මේවා අධිකලෙස විපරීතකරණයට ලක්වු ආග්නේය සහ අවසාදිත ප්‍රාග්ධන වේ. 1975 පාංශ වර්ගීකරණයට අනුව, රතු දුඩුරු පස



(Reddish Brown Soil) යනුවත් පෙර හැඳින්වූ 'අල්පිසේල්' (Alfisol) පස් වරශය රිටිගල පුද්ගලීය පිහිටා ඇත. මෙය සාමාන්‍යයෙන් ඉතා තොද පස් වරශයක් වන අතර හැඳුම සාන්දුරාය ඉතා ඉහළ අගයක් ගති. මතුරිට මහලට කිවුව ජීරණය වූ තුනී එන්ද්‍රීය කළාපයක් පිහිටා ඇත. අධික නග්නීකරණයකට හාරුණය වූ කදුවැටියේ බොහෝ කොටස්වල දිලාමය පස් (Lithesols) ඇති අතර එවා ගස්වල මුල් වර්ධනයට බාධාකාරීය. එයට හේතුව එම පස තොගුරු විමධි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම පුද්ගලීය දැක්වෙන් සිහින් ගාක පුරු සහිත උසින් අඩු සුළුගට තොදින් මිරෝන්තු දෙන ගාක විශේෂයන්ය.

අවන් පෙද මැසිමාරා, වතනිල් මල් කොහා, පොරෝල්වා, රන් පිළිගුවුවා, සුදු රෙදී තොරා, ලතු වැකියා, වැවි රාජුලියා වැනි වර්තමානයේ තුරන් වෙමින් පවතින කුරුල් ප්‍රජාවක්ද දකීමට පුද්වන. එමත්ම තායා, පිළුරා, මාපිලා, වැලි කුවස්සා, තින් පොලුගා, මල්සුරා, වැලි පොලුගා වැනි අධික විෂ සහිත සහ රහිත උරගයේද විශාල වශයෙන් ජීවත් වෙති. රිටිගල කන්ද ආසුනුව පවතින ජල සාචිතයන්ගේ ජීවත්වන මත්ස්‍ය සංඛ්‍යාව සුදු වුවද දත්කොලු පෙනියා, දත්කොලු සාලුයා, කර ඇදායා වැනි දුර්ලභ ගණයේ මේරිදිය මසුන් ද මෙහි විදුමානය. මෙම කදු වැටිය ආසුනුව ජීවත්වන ලාකාවට පමණක් ආවේණික




රිටිගල තත්ද යෙත් එශ්චිතවයන අනුත්‍ය.

උත්තුවය : එම් ඩිජිටල්

'සන්සේවී' නම් ජීවිත කාලය දික් කරන බෙහෙන් පැලුවියක් සහ වන රාජ වැනි විටිනා බෙහෙන් පැලුවී මෙහි ඇති බව පැවතේ. දිවියා, වලසා, ගේනා, වල් උරාරා, කබල්ලුවා, මුගේවා, ගල් ඉඩිබා, වල් අලියා, වන දිවියා, භුද්‍යන් දිවියා, තින් මුවා, උණ හුපුලුවා, ඉත්ත්කුවා, අඟ වදුරා, අඩුල්නා, රිලුවා, උරුලුවා, කබල්ලුවා යනාදී විශාල සිවුපා ප්‍රජාවක් මෙන්ම පුංචි බස්සා, ගෙළුගුවා, කොංචියා, තිලුල් දැන්විය පෙන්වා දිය භැකිය. සිනළ දේශගුණයක් මෙම කන්ද ආසුනුව පැවතියද වියලි කළාපයට ආවේණික ගාක සහ සත්ව ප්‍රජාවක් දැකිය භැකිය: තාගස්, මිල්ල, හල්මිල්ල, මී, හැලුම්, පුලන් හික්, වල්මොර, කුලුවර, කළ මැදිරිය(එකකුවර), රිටිගස්,

ජීවින් වශයෙන් වලි කුකුලා, මල් කොට්ටෙරුවා, භබන් කුකුලා, අඟ කැදුන්නා, තින්පියා තිරුසිකියා, මුදුන්බාර දේමලිටිවා, ලංකා සැලුලිහිංයා, මල් කොට්ටෙරුවා, හිස කළ කොංචියා, විසිනු කුවස්සා, පිළුම් කුවස්සා, කොල කණායා, රුවුල් දැන්විය පෙන්වා දිය භැකිය. සිනළ දේශගුණයක් මෙම කන්ද ආසුනුව පැවතියද වියලි කළාපයට ආවේණික ගාක සහ සත්ව ප්‍රජාවක් දැකිය භැකිය: තාගස්, මිල්ල, හල්මිල්ල, මී, හැලුම්, පුලන් හික්, වල්මොර, කුලුවර, කළ මැදිරිය(එකකුවර), රිටිගස්,



කොහොඩි, කොස් ගෙන්ත, රුක් අත්තන, වූ තුග, දවට, ගල් කරද, කෙල් මී, පිහිණියා, කිතුල් වැනි අනසට දිවෙන දැඩින් විස්ත්‍ර ලතා මෙන්ම දිවුල්, ජම්බු, පර්, ඇටඹ, සියඩලා, කිරි කෝන්, ගල් සියඩලා, විර, පැවුණ වැනි පළතුරු ගාකයන්ද දක ගැනීමට පුළුවන. එමෙන්ම කදුවැටියේ තවත් සුවිශේෂත්වයක් නම්, රිටිගල ගල් කිප්පරවිලුයා, රිටිගල තමිබරියා, රිටිගල වන මී තැනි රිටිගලට පමණක් ආවේණික ගාක පුරුවකට ද හිමිකම් කිමයි. මෙම ජෙව් විවිධත්වයට බලපා ඇත්තේ උම්ණත්වය සහ වර්ණපතනයයි. දිගු ඉතිහාසයකට මෙන්ම ජනප්‍රභාද රාජියකට හිමිකම් කියන මාෂය ගාකවරුග ගණනාවක්ද මෙම කන්ද ආස්‍රිතව හමුවේ. කදුවැටිය ආස්‍රිතව හමුවන ගාක විශේෂ අතුරින් සියයට 48 ක් පමණ මාෂය ගාක වන අතර අර්ථ, මුණු, තෙල්ලි, වල් වතහඳිය, සැවුන්දරු, ගම්මාඟ ගස්, ඩී. කොහොඩි, වනරුජ, ඉරුරුජ, කොතළ හිඹුවු, රණවරු, කොහොඩි, මහ ගැඩියා, කහ පෙනෙල, ඇත් දෙමට, පරියධානු, තාගමුරු අල, වේල්ලන්ගිරිය, සඡස්ද, තාගවල්ලු (නයි විස සමනය කිරීම සඳහා භාවිතා කරයි). ජාත්‍යමුක්‍රට, රුදන්ත, ගෙළඹු, බිනර, කොලොන්, මුදුන් යන මාෂය පැලුවී ඒ අතරින් විශේෂී ස්ථානයක් ගනී. එනම් අපට පෙනී යන්නේ දිවියිනේ පුඩාන දේශගුණික කළාප තුන්ම දක්නට ලැබෙන පැලුවී සහ ගාක වර්ග බොහෝමයක් රිටිගල කන්දේදී අපට හමුවන බවයි. වනාන්තර වර්ගිකරණය අනුව රිටිගල කන්දේ පහළ පුදේශයේ විස්මි සඳහරිත වනාන්තර ගිලුක්ෂණයන් ද කදුවැටියේ මධ්‍යම පුදේශයේ තෙත් කළාපිය සඳහරිත වනාන්තර ලක්ෂණ සහ කදු මුදුන් කින, බිනර වැනි කදුකර වනාන්තරව දැකගැනීමට ගැනී ගාක වර්ග දැකිය ගැනියා. රිටිගල කන්ද ආස්‍රිතව ඇති වනාන්තර වල විශේෂී ලක්ෂණය තම් ගාක ගබඩාව හෙවත් ටටිරෝප්‍රණය ඉතාමත් පහත් මට්ටක පැවිතියි.


රිටිගල වන අරණේ ඉතිරි වී පවතින පුරු වස්තු සිංහලයන්ගේ ප්‍රාස් ඉතිහාසය විදහා පායි. එම පුරුවස්තුත් අතර පොකුන, පුරුතත රෝහල, ගෙහෙත්මිරු, ගෙහෙන් ඇඹරුමිගල් කළුදේරම (ගෙහෙන් තැමිනීමට) විශාල පැනලි ඇල්ල අඩ් පාර, පළමුවැනි යෝන රුළු විසින් පා-යුඩුල සික්ෂුන්ට තත්ත්ව ලද ආරාම යනාදිය විශේෂී ස්ථානයක් ගන්නා බව

පෙන්වා දිය ගැනිය. එමෙන්ම ක්‍රියා: 187-177 කාලය තුළ රුකළ සුරතියේය රුනුමා සංඛ විභාරයක් රිටිගල කදුපාමුල තතා ඇත. තවද ක්‍රියා- 50-59 දී රුකළ ලේඛිතියේය රුළ විසින් අරිට්ට තමින් විභාරයක් රිටිගල කදුපාමුල තතා ඇති බවද සඳහන් වේ. ගෙහෙතුව අයන් වත්තේ ද්විත්ව ලේඛිකා ගණයටයි. 1200 දී සේලින්ගෙන් එල්ල වූ උච්චරු ගේතුවෙන් මෙම ආරාම සහ විභාර විනාශවන්නට පටන්ගෙන ඇත.

දේශීය මෙන්ම විදේශීය විද්වතුන් විසින් රිටිගල කදුවැටිය පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදු කරන ලදී. ඒ අතර තේමිස් මැත්ටල (ඉඩිසි රුනික-1872 මාස තුනක් රිටිගල කන්දේ කැණීම සිදුකිරීම). සී. ඒ. මලර (ඉඩිසි රුනික-1889-කදු මුදුන් සිට හායාක් පමණ වූ පහළ තැනට තැගීම). ඒ. සී. විල්මිස් (1905-රිටිගල ගාක පිළිබඳව ගල්වැනය කිරීම). ගෙනර් විතින් (1887- ලාකා වික්ෂණකා තමින් පෙනක් පහළ කිරීම). එව්. සී. ඒල් (පුරුවිභා කොමසුරිස්-1893-මෙම කදුවැටියේ කටාරම් කෙටු ගෙළුහා 32 ක් තිබෙන බව සොයා ගැනීම, එමෙන්ම ඔහු ඕල ලේඛන රාජියක්ද සොයාගැනීම). යන පර්යේෂණයන් කළ විද්වතුන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ ගැනිය.

රිටිගල කදුවැටිය ආස්‍රිතව දක්ගත ගැනීක්ස් පාරම්පරික ක්ෂිකර්මාන්තයයි. මෙහිදී මුවන්ගේ පුඩාන ජීවෙන්පාය වී ඇත්තේ වී ගෙවිතුනයි. එමෙන්ම සුදුතරයක් ජේන් ගෙවිතුන් නියුලී සිටීමක්ද දක ගැනීමට පුළුවන. මිට අමතරව වැවි ආස්‍රිතව මිරිදිය දේවර කර්මාන්තයේ තියුලී සිටින පිරිස ස්වල්පයක් වන අතර අනවසර දව කර්මාන්තයේ සහ සක්ව දඩියමේ යෙදී සිටින්තන්ද දක ගැනීමට පුළුවන. උන්දිපිටිය, අලපළාවල, ගලපිටගල, සේනාධිරාගම, දිවුල වැව, මුරිය කඩිවල, උනාගෙලුවැවි, කුලුවැවි, බමුණුගම, මොනරවාන, උල්පත, ලුව තොරුව, යනාදිය රිටිගල ආස්‍රිත ගම් වේ. එම ගම් ආස්‍රිතව පවතින වැවි වශයෙන් පුරුවැවි, නිකවැවි, කිහිරිය ගස්වැවි, උනාගෙලුවැවි, සියඩලා වැවි, මොරිය කඩිවල වැවි, උල්පත්වැවි, පත්වැවි, ගලපිටගල වැවි, පණ්ඩිතවැවි, කරඹවැවි දක්ගැනීමට පුළුවන.





මෙම ගම් ආසුන්තව ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලීම් යන ජන කොටස් එක්වන් වන අතර දම්ල ජනතාව පූර් ප්‍රමාණයක්ද එක්වන් වේ.


රිටිගල කදුවැටියේ වර්තමාන තත්ත්වය සළකා බැඳීමේදී ප්‍රධානතම ගැටුව් වශයෙන් දක ගැනීමට හැකි වන්නේ රිටිගල අවට ජනගහනයේ තොකඩවා සිදුවන වර්ධනයයි. මෙට ප්‍රධානතම හේතුව වශයෙන් නැඟුණාගත හැක්කේ රිටිගල අවට පවත්නා කාමි ආර්ථිකයයි. මෙම හේතු මගින් කදුවැටියේ කාක සහ සත්ව ප්‍රජාවට සිදුවන හානිවීම් ද්‍රව්‍යන් ද්‍රව්‍යම වර්ධනය වෙමින් පවතී. එම ස්ථිරතාවීන්වයෙන් මුත්තේ දෙනුවන්කම්න් මෙන්ම තොගුවන්කම්න් මෙන්ම වෙනත් ප්‍රමාණයක්ද එක්වන් වේ.

පැමිණෙන මිනිසුන්ද නීති විරෝධී ලෙස විසිනුරු පැලුවී, මානයිය පැලුවී ගලවාගෙන යාම සහ සත්ව ද්‍රව්‍යම රිටිගල රක්ෂිතයට එල්ලවෙන බලවත්ම ප්‍රශ්න වේ. එමෙන්ම අත්වයර හේත් ගෙවිනැත් සහ ද්‍රව්‍ය ජාවාර රේට තොදෙවිනිමක් දකුණිමට පූර්විත. මෙම සුවිශේෂ වූ පරිසරය මුහුණ දෙන ගැටුව්ලින් එය මුද්‍රා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ සුත්තේ රිටිගල අවට ජනතාවට එහි වැදගත්කම වහා දී ඔවුන් දෙනුවන් කිරීමයි. එමෙන්ම තවම්න් අඛයනයට හසු තොකරගත් පැලුවී සහ ජීවීන් විශේෂ පිළිබඳ පර්යේෂණ කිහිපිම කළ යුතුය.

ඉහත දක්වා ලද විවිධ කාරණ දෙස විමසුම් ඇසු යොමු කරන කළ අපට සිතෙන්නේ කුමක්ද? රිටිගල තුදු කත්දක් තොව, සෞන්දර්ය ගෝනැත්තකි. කුරුලී පාරාදීසයකි. වන රැකිනාකි. සත්ව රජදහනකි. එය විවිධ විෂයයන් හැරන විදාර්ථීන්ගේ බුද්ධිය පිරිපත්‍ය කරන අපුරු බලාගාරයකි. එහෙයින් එය මගේ ලේකය පරාය අපේ ලේකය මවත්තකි. එය අපේය. එය සුරක්ම සෞඛ්‍යනම් සරසවිය රැකිමය.

විසන්ක ප්‍රෝමරක්න,
ශ්‍රී ලංකා රජට විශ්ව විභාගය,
මිනින්නලේ.

- ◆ එක් එක් විෂය තුළදී තිවර්තන වනාන්තර හෙක්වයාර දසැලක් 20 ක පමණ ප්‍රමාණයක් විනාශ වී යයි.
- ◆ තිවර්තන වර්තා වනාන්තරයක හෙක්වයාර 1000 ක වන පෙදෙසක් තුළ සපුළුක ගක 1500 ක් පමණ ද ගාක විශේෂ 750 ක් පමණ ද, කුරුලී විශේෂ 400 ක් පමණ ද, උරුග වර්ග 100 ක් පමණ ද, සම්මල විශේෂ 150 ක් පමණ ද, මැඩියන්, කිඹුලන් වැනි හා ජලවර සත්ව විශේෂ 60 ක් පමණ ද, අප්‍රමාණ සංඛ්‍යාවක් කුහුණු වර්ග වෙසෙයි.
- ◆ ගෙව විවිධත්වය අතින් ඉහළ අයක් ගෙන්නා, ගාල්ල රුමස්සල පිහිටා ඇති බොන්විස්ටා කොර්ල්පරය ආසුන්තව මත්ස්‍ය විශේෂ 530 ක් සෞයාගෙන ඇතු. ඒ අතරින් මත්ස්‍ය විශේෂ 64 ක් පමණ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක්න් හමු වී තොමැතු.
- ◆ ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර අතරින්, එකම ප්‍රාථමික වැසි වනාන්තරය වන්නේ සිංහරාජ වනයයි. මෙහි තුම් ප්‍රමාණය හේ, 11187 කි. මෙය 1989 වසරදී ලේක උරුම වන තුම්යක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ගාල්ල, මාතර සහ රත්තපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව මෙය පිහිටා ඇතු. සිංහරාජ වනාන්තරයේ හෙක්වයාර එකක බිම් ප්‍රමාණයක් ඇතුළත විවිධ ගාක වර්ග 240000 ක් (දෙලක් හතුලිස් දහසක්) පමණ පවතින බව සෞයා ගෙන ඇතු.



ලක්මවගේ විලාපය



උසන්දර අංශ අනුත්‍ය

“සුදි තැබුන මල ඇර දොඩුටුරියය” - සියලුම

හේතක් කොටා තල විපුරා	කනවාලු
පේනානෙක්ම ගහකොල තැන	දෑලාලු
දිය පිරි වැවේ මඩ ගොඩවී	වැලිලාලු
හෙට දින ලොවේ නියයෙ රුජවේදී	යාලු
මලුපිපි රටේ කඩිසිය	මල්වීලු
දිය ඇලි හැඹුනු කදුවැටී දත්	වියලිලු
සමනල රංචු පාදය තැන	වැදිලු
යන්නට බැරිඳු පතනක් වට හිණි	තියලු
ගම වටකර තිබු කුලයම	එල්වීලු
යෝජුන් මුවන් රේ වැලපේ	මත්වීලු
නගුලන් උදුලේන් ගොවියා	අතහුරලා
වල් ඇලි ඇවින් ගම හැමතැන	වනසාලා
මලුපිපි සුවද දුන් මේ ලක්කීම	මැණි
කාමිනාඡක වලින් ලෙඩවී ඇත	රාණි
විෂ වල් බෙහෙන් නිතරම විෂකරු	භාණි
මිය යන ගනන වැඩිවන්නේ මේ	ලෙසිනී

විමලයිරි කරුණයි-හ
ප්‍රාදුසිය කාක්සීලය, රාදය.
මහනුවර

